

ෆෝල්ඩර් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කරන ආකාරය

සාමාන්‍ය වාර ප්‍රවේශපත්‍ර කලාපීය වාර ප්‍රවේශපත්‍ර දරන්නන් සඳහා විශේෂ හැඳුනුම්පත් පතක් ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය

දුම්රිය අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර දරන්නන් සඳහා ඡායාරූප සහිත විශේෂ ෆෝල්ඩර් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය

- අදාළ ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් සහතික කරන ලද 2" x 2 1/4" ප්‍රමාණයේ ඡායාරූප 2 ක් සමඟ එවිය යුතුය.

මාසික වාර ප්‍රවේශපත්‍ර ඉල්ලුම් කරන ආකාරය

- ප්‍රවේශ පත්‍ර ඉල්ලුම් කරන මාසයට පෙර මස 20 දිනට පෙර ප්‍රධාන දුම්රිය ගණකාධිකාරී වාර ප්‍රවේශ පත්‍ර ශාඛාව වෙත පොදු 273 (9"x17"ප්‍රමාණයට) ඉල්ලුම් පත්‍රය එවිය යුතුය.

අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර සඳහා ඉල්ලුම් පත්‍රය

12. Issuing Railway Seasons Tickets

12.1 Service Information

Railway Seasons tickets are issued at the Railway Stations. There are two types of Seasons tickets, Private Seasons and Government Seasons. Multiple form of the season ticket exists (For 2nd Class and 3rd Class): Weekly Season, Monthly Season, Zonal Season and Three Months Season (Only for Government Employees). All provide unlimited travels between two named stations for the specific time period.

12.2 Application/Reservation method of the service

An application form should be submitted for the first time for getting the Season Folders. The applications can be obtained from Station Masters at the Railway Stations OR you can directly download the requesting application (Form 2.11 and Form 2.12) from the Department website. It is required to submit two copies of 2" x 2¼" sized color photos and Rs.200/- should be paid for preparing a new Season Folder. A receipt is issued. All the application and the photos should be certified by an authorized person. Until the Season Folder receiving, instead of Season Folder the receipt can be used when getting the particular season ticket at the stations. (For the government seasons, it is required to be followed the government season issuing procedures.) Payment information can be obtained at the particular stations

12.3 Payments/Charges to be made for the service

Payment information can be obtained from the particular stations
[Download Stations Contact Numbers](#)

12.4 Documents to be submitted

When getting new season, the Season Folder and Old Season Ticket should be submitted to the station ticket counter.

12.5 Procedure of the service

Season Tickets are issued at the stations before the beginning of the particular month and exist until 7th of the month. For the government seasons, it is required to be followed the government season issuing procedures.

12.6 Average time taken for obtaining the service

Two minutes

12.7 Officer responsible for extending the service

Station Masters at the particular Railway Stations
[Download Stations Contact Numbers](#)

12.8 Deviations of the service process

A Season Folder can be obtained from the Railway Head Office (Only for government employees). A proper application form should be submitted.

Government Seasons can be obtained from the Railway Head Office from 4th to 10th of each month. A new season application form should be submitted. Additional Rs.50/- should be paid for late charges.

12.9 Application Forms

[Download Application for the Special Folder \(with Photograph\) for Concessionary Season Ticket Holders and Zone Ticket Holders \(Form 2.11\)](#)

[Download Application for the Special Identity Card issued to Ordinary Season Ticket Holders and Zone Ticket Holders \(Form 2.12\)](#)